



**ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකම් දෙපාර්තමේන්තුව**  
**EXTENSION AND TRAINING CENTRE, DEPARTMENT OF AGRICULTURE**

කැ.පෙ.18, පරණ ගලහ පාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජේරාදෙණිය  
 த.பெ. இல.18, பழைய கலஹா வீதி, விவசாயத் திணைக்களம், பேராதனை  
 P.O. Box 18 Old Galaha Road, Department of Agriculture, Peradeniya

මාගේ අංකය  
எனது இல: }  
My No

EXT/Tr/3/3/1/SOA- 3

ඔබේ අංකය  
உமது இல }  
Your No.

දිනය  
திகதி }  
Date

2020.12.

..... මයා/මෙය

**කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ 5)**  
**ඇතුළත් කර ගැනීම - 2020/2021**

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2020 ජනවාරි මස 11 වන දින පවත්වන ලද තරග විභාගය හා සම්බන්ධ වේ.

02. උක්ත විභාගයේ ප්‍රතිඵල මත කෘෂිකර්ම විද්‍යාලවලට තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණය 2021 මාර්තු මස, 14, 15 සහ 16 යන දින වලදී පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැම්මට සිදු වූ අතර නැවත එම සම්මුඛ පරීක්ෂණ 2021 ජනවාරි මස 18 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ලිපිය අවසානයේ ඇති ලේඛනය පරීක්ෂා කර බලා ඔබගේ නමට අදාළ සම්මුඛ පරීක්ෂණ මධ්‍යස්ථානය සහ දිනයට අනුව සම්මුඛ පරීක්ෂණයට පැමිණිය යුතුය. ඔබ සම්මුඛ පරීක්ෂණ මධ්‍යස්ථානයට යොමු කර ඇත්තේ ඔබගේ විභාගය පැවැත්වූ මධ්‍යස්ථානය හෝ ඊට ආසන්න මධ්‍යස්ථානයකය. සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ කැඳවීම, පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගැනීමක් ලෙස නොසැලකිය යුතුය.

03. මෙම සම්මුඛ පරීක්ෂණයේදී ඔබගේ අධ්‍යාපන හා අනෙකුත් සහතිකවල මුල් පිටපත් පරීක්ෂා කර නිවැරදිතාවය තහවුරු කිරීම පමණක් සිදු කරන අතර ලකුණු ලබා දීමක් සිදු නොවේ. සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් සහතික වල ලියකියවිලි වල මුල් පිටපත් අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය. (ඔබ අයදුම්පතේ සඳහන් කළ සහතිකවල මුල් පිටපත් අනිවාර්යයෙන් සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතුය )

- i. උප්පැන්න සහතිකය
- ii. අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රතිඵල වල සහතික
- iii. අ.පො.ස (උසස් පෙළ ) විභාග ප්‍රතිඵල වල සහතික (NVQ 4 මට්ටමේ සහතිකය ලත් අයදුම්කරුවන් සඳහා මෙය අදාළ නොවේ.)
- iv. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය
- v. තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් මාසයක් ඇතුළත කාලයේදී ලබා ගත් වර්ත සහතිකයක්
- vi. ඔබගේ නමේ වෙනසක් තිබේනම් දිවුරුම් ප්‍රකාශයක්
- vii. තෝරා ගතහොත් අදාළ ආකෘති පත්‍ර එවීමට අගල් 8 X 10 ලිපි කවරයක නම හා ලිපිනය ලියා රු 100.00 (රුපියල් සියයක) මුද්දර අලවන ලද ලියුම් කවරයක්.
- viii. NVQ 4 මට්ටමේ සහතිකය ලත් අයදුම්කරුවන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත්කරන ලද NVQ 4 සහතිකය.

04. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී පහත උපදෙස් අනුගමනය කිරීම අනිවාර්යය වේ.

- i. අයදුම්කරු පමණක් සම්මුඛ පරීක්ෂණය මධ්‍යස්ථානයට ඇතුල්විය යුතුය.
- ii. ඇතුල්වීමට පෙර සබන් යොදා දැන් පිරිසිදු කර ගත යුතුය.
- iii. අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පැළඳිය යුතුය.
- iv. තමන්ට නියමිත වෙලාවට පමණක් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දොරටුව අසලට පැමිණිය යුතුය.
- v. සම්මුඛ පරීක්ෂණය අවසන් වූ වහාම සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයෙන් පිටත්විය යුතුය.
- vi. නිතරම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.

vii. ඔබ හෝ ඔබගේ නිවසේ සාමාජිකයකු මේ කාලය තුළ නිරෝධායනය වෙමින් පවතින්නේ නම් හෝ හුදකලා කර ඇති ප්‍රදේශයක සිටි නම් ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා නොපැමිණිය යුතුය. ඒ පිළිබඳ දුරකථන ඇමතුමක් දී දන්වා සිටිය යුතු අතර ඒ සඳහා ඔබට පසුව දිනයක් නැවත අප විසින් දැනුම් දෙනු ලැබේ.

06. මෙම සම්මුඛ පරීක්ෂණයට පැමිණීම වෙනුවෙන් ගමන් වියදම් හෝ වෙනත් කිසිදු දීමනාවක් ගෙවනු නොලැබේ.

07. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් 081-2388059 සහ 081-2388085 යන දුරකථන අංක විමසන්න.+

ජේ.ආර්. සුදසිංහ  
අධ්‍යක්ෂ ( ව්‍යාප්ති හා පුහුණු )